



නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2023 ජූලි මස 06 වන දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 05-2023 ජූලි


ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික නවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත් නිර්-උද්ධමන ක්‍රියාවලිය සහ පාලනය වූ උද්ධමන අපේක්ෂා ඇතුළු ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය වෙළඳපොළ පීඩන ලිහිල් කරන අතරම මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිමවුම් මට්ටම කරා ළඟා වීමට සහ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 200කින් අඩු කිරීම සහ 2023 ජූනි මස මුලදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 250කින් අඩු කිරීම මෙන්ම රජයේ සුරැකුම්පත් සම්බන්ධයෙන් පැවති අවදානම් අධිමිල මැනකදී විශාල ලෙස අඩුවීමත් සමඟ වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් ණය පොලී අනුපාතික, ප්‍රමාණවත් ලෙස සහ වේගවත්ව අඩු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. එම නිසා, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලබා දෙන ලෙස බැංකු සහ මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර, එමගින් ඉදිරි කාලය තුළදී ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වනු ඇත.

උද්ධමන අපේක්ෂා පාලනය කරමින් නිර්-උද්ධමන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙමින් පවතින අතර එමගින් මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී වීමට උපකාරී වනු ඇත

බලශක්ති සහ ආහාර මිල ගණන් ඇතුළු බොහෝ කාණ්ඩවල මිල පීඩන පහළ යෑම මෙන්ම හිතකර පදනම් බලපෑම පිළිබිඹු කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) (2021=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) 2023 ජූනි මාසයේදී සියයට 12.0ක් දක්වා නවදුරටත් අඩු විය. කො.පා.මි.ද. මත පදනම් වූ ආහාර උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) සහ යටිතල උද්ධමනය පිළිබිඹු කරන මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) 2023 ජූනි මාසයේදී තනි අගයක මට්ටමක් දක්වා අඩු වෙමින් නිර්-උද්ධමන ක්‍රියාවලිය අඛණ්ඩව පැවතිණි. නිර්-උද්ධමන ක්‍රියාවලිය සඳහා නවදුරටත් සහාය වන සාධකයක් වන 2023 වසරේ මේ දක්වා කාලය තුළදී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ සම්පූර්ණ හිතකර බලපෑම මිල මට්ටම් තුළින් නවමන් පිළිබිඹු වී නොමැත. මහ බැංකුවේ නවතම පුරෝකථනවලට අනුව මතුපිට උද්ධමනය නවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර 2023 තුන්වන

කාර්තුව ආරම්භය වන විට තනි අගයක මට්ටමට ළඟා වී මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, බලශක්ති සහ ආහාර මිල ගණන්වල අපේක්ෂිත අඩු වීම හා එමගින් අනෙකුත් අංශවලට වන බලපෑම් සහ විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීම හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු වීම මෙන්ම හිතකර සංඛ්‍යාතමය පදනම් බලපෑම ද වත්මන් නිර්-උද්ධමන ක්‍රියාවලියට සහාය වේ. තවද, උද්ධමන අපේක්ෂා පාලනය වීම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීම සඳහා අවශ්‍ය අවකාශය සපයයි.



සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ

මෙම පුරෝකථන, 2023 ජූලි මස පුරෝකථන වාරයේදී පැවති දත්ත, උපකල්පන සහ විනිශ්චයන් මත පදනම්ව සිදු කර ඇත. මෙම පුරෝකථන, ගෝලීය ඉන්ධන සහ ආහාර මිල පිළිබඳ වන වර්තමාන පුරෝකථන; ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ ආර්ථික වර්ධනය; ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් කාර්ය මණ්ඩල වාර්තාවට අනුකූලව අපේක්ෂිත දේශීය රාජ්‍ය මූල්‍ය ඉදිරි දැක්ම; සහ ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් සහ අපේක්ෂිත මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මඟින් නිරූපණය වන ගෝලීය මූල්‍ය තත්ත්වයන් යනාදී කරුණු මත රඳා පවතී. තවද, ආර්ථික ආකෘති මගින් ලබාදෙන පොලී අනුපාතික මාර්ගය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන සාර්ව ආර්ථික ක්‍රියාමාර්ග මෙන්ම මැදි කාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම මත පුරෝකථන රඳා පවතී. මෙම උපකල්පනවල සිදුවන සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සැබෑ උද්ධමනය ඉහත පුරෝකථනය කළ මාර්ගයෙන් අපගමනය වීමට හේතු විය හැකිය.

පවත්නා දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා සහ භූ-දේශපාලනික අර්බුද මධ්‍යයේ වත්මන් පුරෝකථන හා සම්බන්ධ අවිනිශ්චිතතා සාමාන්‍ය කාලයන්ට වඩා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම, සැපයුම් තත්ත්ව ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත් වීම, අපේක්ෂිත මට්ටම්වලට වඩා වැඩි වේගයෙන් ගෝලීය වෙළඳ භාණ්ඩ මිල පහළ යෑමේ හැකියාව සහ ඒවා දේශීය මිල ගණන් වෙත සම්ප්‍රේෂණය වීම යනාදී කරුණු හේතුවෙන් මූලික පුරෝකථන සඳහා පහළ යෑමේ අවදානම් පවතී. කෙසේ වෙතත්, අපේක්ෂිත ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීමත් සමඟ ඇතිවිය හැකි ඉල්ලුම් පීඩන, ඉන්ධන සහ බලශක්ති මිල සංශෝධනවල ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලැබීම ප්‍රමාද වීම, සහ අපේක්ෂිත ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට ඇති හැකියාව වැනි සාධක පුරෝකථන මත ඉහළ යෑමේ බලපෑම් ඇති කළ හැකිය.

මහජනතාවට දැනුවත් කිරීමට හැකිවන පරිදි උද්ධමන දැක්මෙහි අපේක්ෂිත වෙනස්කම් නිරන්තරව ඔවුන්ට සන්නිවේදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටියි.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් 2023 වසර අග භාගය වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී තිරසාරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් මැදි කාලීනව ආර්ථික වර්ධනයේ විභව නිමැවුම් මට්ටමට ළඟා වීමට උපකාරී වනු ඇත

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදනයේ ඇස්තමේන්තුවලට අනුව, නිෂ්පාදන සහ සේවා අංශ සැලකිය යුතු ලෙස සංකෝචනය වීම හේතුවෙන් 2023 පළමු කාර්තුව තුළදී මූර්ත ආර්ථිකය සංකෝචනය විය. ප්‍රධාන ආර්ථික දර්ශකවලට අනුව, 2022 වසරේ පැවති ආර්ථික පීඩනවල පසුකාලීන බලපෑම මෙන්ම ඉහළ සාර්ව ආර්ථික ස්ථායීතාවයක් ළඟා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබිඹු කරමින් 2023 දෙවන කාර්තුව තුළදී ද ආර්ථික ක්‍රියාකාරකම් දුර්වලව පැවති බව ඇස්තමේන්තු කර ඇත. කෙසේ වෙතත්, මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම මගින් ප්‍රතිපත්ති සාමාන්‍යකරණය වීම, විදේශ විනිමය දුවහලනාව වර්ධනය වීම මගින් සැපයුම් තත්ත්වයන් වැඩිදියුණු වීම, ආනයන සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීම, ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ අපේක්ෂා වැඩිදියුණු වීම සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල බලපෑම මගින් සභාය ලබමින් 2023 වසර අවසානය වන විට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි පුරෝකථනය කෙරේ. මෙම යථා තත්ත්වයට පත්වීම තිරසාරව පවතිනු ඇතැයි ද එමගින් ආර්ථිකයේ පවතින විශාල සෘණ නිමැවුම් පරතරය අඩු කරමින් මැදිකාලීනව ආර්ථික වර්ධනයේ විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට අපේක්ෂා කෙරේ.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම සඳහා සභාය වෙමින් විදේශීය අංශයේ ඔරොත්තුදීමේ හැකියාව අඛණ්ඩව වර්ධනය විය

ගෝලීය ඉල්ලුමේ පහළ යෑම පිළිබිඹු කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයේ යම් පසුබෑමක් ඇති වුවද, වෙළඳ භාණ්ඩ ආනයනයේ සැලකිය යුතු අඩුවීමත් සමඟ 2023 මැයි මාසයෙන් අවසන් වූ මාස පහ තුළදී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. විදේශ විනිමය ගලා ඒම වැඩි වීම හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළඳපොළේ දුවහලනා තත්ත්ව මෑත මාසවලදී අඛණ්ඩව වැඩිදියුණු විය. 2022 වසරේ අනුරූප කාලය හා සැසඳීමේදී සංචාරක ඉපයීම් මෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරේ පළමු භාගය තුළදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි අපේක්ෂා කරන අතර මෙම ප්‍රවණතාවය ඉදිරියේදී ද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජයේ සුරැකුම්පත් වෙළඳපොළ තුළ ශුද්ධ විදේශීය ආයෝජන ගලා ඒමේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා විය. අයවැය සභාය සඳහා රජයට බහුපාර්ශ්වීය ආයතනවලින් අරමුදල් ලැබී ඇති අතර 2023 වසරේ ඉතිරි කාලය තුළදී නවදුරටත් අරමුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වැඩිදියුණු වූ විදේශ විනිමය ප්‍රවාහ සහ වෙළඳපොළ අපේක්ෂා සමඟ, 2023 වසරේ මේ දක්වා කාලය තුළදී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 19කින් පමණ අතිප්‍රමාණය වී ඇත. නවද, මහ බැංකුව විසින් 2023 වසරේ මේ දක්වා කාලය තුළදී දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අවශෝෂණය කරගැනීමට සමත් විය. ඒ අනුව, 2023 ජූනි මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඒන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව එ.ජ. ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. වැඩි දියුණු වූ ගෙවුම් ශේෂ

තත්ත්වයන් පිළිබිඹු කරමින් රජය 2023 ජූනි මස 09 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි HS කේත 286කට අදාළ ආනයන සීමා ලිහිල් කළ අතර තෝරාගත් අයිතම සඳහා තවදුරටත් පවතින ආනයන සීමාවන් ලිහිල් කිරීම කඩිනමින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථිකයට අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම හමුවේ මෙම ආනයන සීමා ලිහිල් කිරීම මගින් විනිමය අනුපාතිකය මත අවප්‍රමාණය වීමේ දැඩි පීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

නුදුරු කාලීනව වෙළඳපොළ ණය පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ

මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග, දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්ව වැඩිදියුණු වීම මෙන්ම මහ බැංකුව විසින් සපයන ලද වෙළඳපොළ මගපෙන්වීම් සඳහා ප්‍රතිචාර දක්වමින් වෙළඳපොළ පොලී අනුපාතික යම් ප්‍රමාණයකට අඩු වී ඇත. දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අවිනිශ්චිතතා හා සම්බන්ධ අවදානම් අධිමිල විශාල ලෙස අඩු වූ බැවින් රජයේ සුරැකුම්පත් මත එලදා අනුපාතික සැලකිය යුතු ලෙස අඩු විය. මීට සමගාමීව, වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම පහළ යෑමේ ප්‍රමාදයක් පෙන්නුම් කළ ණය පොලී අනුපාතික, තවදුරටත් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. වෙළඳපොළ ණය පොලී අනුපාතික අඩු වීම අඛණ්ඩව මන්දගාමීව පවතී නම් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය සහ අවදානම් අධිමිල අඩු වීම වේගවත් ලෙස වෙළඳපොළ වෙත සම්ප්‍රේෂණය වීම තහවුරු කිරීම සඳහා මහ බැංකුව විසින් නියාමන ක්‍රියාමාර්ග ගනු ඇත. එවැනි මුදල් තත්ත්ව ලිහිල් කිරීම මගින් ආර්ථිකයට සහ එහි පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ඇතුළු පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය 2023 මැයි මාසය තුළදී ද අඛණ්ඩව සංකෝචනය විය. කෙසේ වෙතත්, මුදල් තත්ත්ව ලිහිල් කිරීම සහ අපේක්ෂිත ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීමත් සමඟ පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උද්ධමනය වේගයෙන් අඩු වීමත් සමඟ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කළ අතර එමගින් ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා සහාය වේ

ඉහත දක්වා ඇති වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේය. ප්‍රතිපත්ති පොලී අනුපාතික අඛණ්ඩව අඩු කිරීම මගින් උද්ධමනය වේගයෙන් අඩු වීම හා සමගාමීව වෙළඳපොළ පොලී අනුපාතික අඩු වීම සඳහා පෙළඹවීමක් ලබාදෙනු ඇති අතර එමගින් මුදල් තත්ත්වයන් ලිහිල්ව පවතිනු ඇත. මේ දක්වා ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමේ සහ පොලී අනුපාතික සම්බන්ධයෙන් පැවති අවදානම් අධිමිල පහළ යෑමේ ප්‍රතිලාභ බැංකු සහ මූල්‍ය අංශය විසින් ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ප්‍රමාදයකින් තොරව ලබා දෙනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, එවැනි ප්‍රවණතා වෙළඳපොළ වෙත සම්ප්‍රේෂණය වීම ප්‍රමාණවත්ව සිදු නොවී මන්දගාමීව පවතී නම් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය

නිසි කාලයේදී හා ප්‍රමාණවත් ලෙස සම්ප්‍රේෂණය වීම සහතික කිරීම සඳහා මුදල් මණ්ඩලය සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සලකා බලනු ඇත.

මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සාර්ව ආර්ථික ස්ථායීතාවය බොහෝ දුරට යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වී ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ගනු ලබන ප්‍රයත්න සඳහා ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සාමූහිකව දායක විය යුතු බව මුදල් මණ්ඩලයේ අදහස විය. මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීම සහ මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීම සඳහා සහාය වීමට මුදල් මණ්ඩලයේ අඛණ්ඩ කැපවීම නැවත අවධාරණය කරන අතර ඉදිරි කාලය තුළදී ආර්ථික හා මිල ස්ථායීතාවය සඳහා අවදානම් ඇති වුවහොත් සුදුසු පියවර ගැනීමට මුදල් මණ්ඩලය සූදානම්ව සිටියි.

මුදල් ප්‍රතිපත්ති තීරණය	ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී	
	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	11.00%
	නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	12.00%
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	4.00%

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති ආචාර්ය ජී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජූලි මස 06 වැනි දින ප.ව. 2.00ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මිල මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2023 අගෝස්තු මස 24 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

ඇමුණුම 1

සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස (අ)										
	2021					2022					2023
	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව
කෘෂි කාර්මික	4.3	11.6	-3.3	-6.8	0.9	-4.4	-7.9	-6.7	0.7	-4.6	0.8
කර්මාන්ත	6.6	22.6	-1.8	0.1	5.7	-3.7	-10.1	-21.3	-30.1	-16.0	-23.4
සේවා	4.3	7.5	-1.5	4.4	3.5	1.8	-1.8	-4.2	-3.9	-2.0	-5.0
ද.දේ.නි	4.5	13.8	-3.2	1.4	3.5	-0.5	-7.4	-11.5	-12.4	-7.8	-11.5

(අ) 2023 මාර්තු මාසයේදී නව පදනම් වර්ෂය (2015) යටතේ නිකුත් කරන ලද සංශෝධිත ද.දේ.නි. ඇස්තමේන්තු මත පදනම්ව

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: උද්ධමනය

මාසය		ඔක් 22	නොවැ 22	දෙසැ 22		ජන 23	පෙබ 23	මාර් 23	අප්‍රේ 23	මැයි 23	ජූනි 23
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	66.0	61.0	57.2	කො.පා.මි.ද. (2021=100)	51.7	50.6	50.3	35.3	25.2	12.0
	ජා.පා.මි.ද. (2013=100)	70.6	65.0	59.2	ජා.පා.මි.ද. (2021=100)	53.2	53.6	49.2	33.6	22.1	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	49.7	49.4	47.7	කො.පා.මි.ද. (2021=100)	45.6	43.6	39.1	27.8	20.3	9.8
	ජා.පා.මි.ද. (2013=100)	62.4	60.1	57.5	ජා.පා.මි.ද. (2021=100)	52.0	50.1	44.2	31.8	21.6	-

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)								
	සැප් 22	ඔක් 22	නොවැ 22	දෙසැ 22	ජන 23	පෙබ 23	මාර් 23(අ)	අප්‍රේ 23(අ)	මැයි 23(අ)
සංචිත මුදල්	1,379	1,342	1,318	1,349	1,590	1,505	1,424	1,417	1,559
පුළුල් මුදල් සැපයුම (M _{2b})	12,051	12,046	12,163	12,290	12,322	12,346	12,293	12,387	12,307
ශුද්ධ විදේශීය වත්කම්	(1,893)	(1,873)	(1,870)	(1,767)	(1,573)	(1,434)	(1,174)	(1,039)	(838)
ශුද්ධ දේශීය වත්කම්	13,944	13,919	14,033	14,056	13,895	13,780	13,467	13,426	13,144
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	7,043	7,178	7,293	7,471	7,612	7,471	7,568	8,091 (අ)	8,111
රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය	1,703	1,778	1,760	1,747	1,748	1,712	1,593	1,130 (අ)	1,067
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	7,577	7,530	7,499	7,414	7,318	7,260	7,153	7,110	7,021
පුළුල් මුදල් සැපයුම (M ₄)	14,540	14,547	14,676	14,840	14,891	14,906	14,868	14,981	-

(අ) 2023 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වීම එම කාලය තුළ මුදල් හා ණය සමස්ත පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

(ආ) රජය සතු තෝරාගත් වාණිජ ව්‍යාපාරවල ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩිපිළිවෙළ යටතේ එකඟ වූ ක්‍රියාමාර්ගවලට අනුකූලව 2023 ජනවාරි මස 30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව, ලංකා බැංකු නෙල් තීර්ගත සංස්ථාවේ ඇපකර යටතේ පැවති නොපියවූ විදේශ විනිමය ණය 2022 දෙසැම්බර් මාසයේ සිට මධ්‍යම රජයේ ණය ලෙස සලකන ලදී. ඒ අනුව, මෙම ණය ගැලපුමේ කොටසක් 2023 අප්‍රේල් මාසයේදී සිදු කරන ලද අතර, එය අදාළ රාජ්‍ය බැංකුවේ ශේෂ පත්‍රයේ පිළිබිඹු වේ. මේ හේතුවෙන්, 2023 අප්‍රේල් මාසයේදී රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය අඩු වූ අතර රජය වෙත ලබා දුන් ශුද්ධ ණය ඉහළ ගියේය.

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2023 ජන අවසානයට	2023 පෙබ අවසානයට	2023 මාර් අවසානයට	2023 අප්‍රේ අවසානයට	2023 මැයි අවසානයට	2023 ජූනි අවසානයට	2023 ජූලි 05 වැනි දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	14.50	14.50	15.50	15.50	15.50	13.00	13.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	15.50	15.50	16.50	16.50	16.50	14.00	14.00
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	15.26	15.27	16.49	16.50	16.50	13.85	13.85
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	29.91	29.72	25.99	25.74	25.65	23.00	17.79
දින 182	28.72	28.67	25.79	25.27	25.29	19.49	15.93
දින 364	27.78	27.67	24.31	23.00	22.91	16.99	13.86
ණය පොලී අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) (සතිපතා)	24.82	23.45	21.40	21.03	20.29	19.47	-
බර්ත සාමාන්‍ය ණය පොලී අනුපාතිකය (AWLR)	18.66	18.50	18.29	17.87	17.75	-	-
බර්ත සාමාන්‍ය නව ණය පොලී අනුපාතිකය (AWNLR)	25.82	25.31	23.70	23.09	22.39	-	-
තැන්පතු පොලී අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	14.63	14.74	15.06	15.12	15.23	15.09	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	19.15	19.23	19.80	19.72	19.84	19.70	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	22.24	21.56	20.48	19.19	18.85	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	22.78	22.06	21.07	19.70	19.19	-	-

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව